

විශ්වාස්තිය, ප්‍රව්‍යාප්තිය හා ස්වවිත්තදාග්‍රහමාතු පිළිබඳ
මහායානික හා හීත්‍යානික ඉගෙන්වීම් පිළිබඳ තුළනාත්මක
අධ්‍යයනයක්

අණෝක ගුණසේකර¹

Abstract

There are many sources for the study of *Hénayāna* (Small Vehicle) and *Mahāyāna* (Great Vehicle) with *prajīapti*, *vijīapti* and *cittadācyamātra*. The main factor that caused the origin of Buddhist traditions are the effort by the various Buddhist scholars to reinterpret early Buddhism. They explained early Buddhist teachings according to their understanding. There are many, primary texts such as *Lankāvatāra Sūtra*, *Saddharma-puēōaréka Sūtra*, *Vijīaptimātratāsiddhi*, *Prajīäparamitā*, and *Mūlamādyamikakārikā* etc. The major question that can be raised is ‘Where would a philosopher like Wasubandhu äcārya go in order to discover the Buddha’s teaching? He asserts that in the non – emergence of the Buddhas and the waning of the Sravakas, the knowledge of the ‘truth’ continue to be perpetuated by the Prathyeka-buddhas, even without association with the Buddhas.

1 ආචාර්ය, මොලික සිද්ධාත්ත හා ගරීර විද්‍යාන අධ්‍යයන අංශය, දේශීය වෛද්‍ය පියා, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව.

“*vyavahäramanäçritya paramärtho na deçyate
paramärthamanägamyā nirvääà nädhigamyate.*”

(M.M.K. xviii. x)

According to this *Kärikä* Mahayana scholars explained that ‘Without relying upon convention, the ultimate is not taught, without understanding the ultimate fruit, freedom is not attained’ Unless one is committed to upholding a theory of linguistic or conceptual transcendency of ultimate truth or reality, there seems to be no reason to restrict the use of the *Saàvåti*, *Vyavahära* or *Prajäapti* or refer primarily to linguistic convention. These terms could and did stand for any kind of convention, whether it be linguistic, social, political, moral or religious. NÄgärjuna used the term *Vyävahära*, he used it in the context of the Buddha used the term *Vohära* as well as the term *Sammuti*.

Keywords: Ultimate truth, Sammuti, Great Vehicle, Small Vehicle

හැඳුන්වීම

මහායාන බුද්ධහම විශ්‍යානවාද (Idealism) හා මාධ්‍යමික යනුවෙන් ගුරුකුල දෙකකින් සමන්විත ය. පරමාර්ථතත්ත්ව-ධිගමය හෙවත් සංසාර ප්‍රවෘත්තියේ පරම නිෂ්ප්‍රාව එනම් එකයානාවබෝධය සම්බන්ධයෙන් බෝධිසත්ත්ව සංකල්පය පදනම් කරගෙන මෙම සම්ප්‍රදායයන් දෙක ම මතවාද ඉදිරිපත් කර ඇත. ඒ අරහයා බොහෝ මහායාන සූත්‍රයන්හි වියුප්තිමාත්‍ර, ප්‍රයුප්තිමාත්‍ර, විත්තදාරුණ්‍යමාත්‍ර යනදී වාග්මාලාවන්ට ප්‍රමුඛතාවක් දී ඇති බව පෙනේ. බුදුරජාණන්වහන්සේ වික්‍රේත්‍යාණය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දී දේශනා කළ සූත්‍ර දේශනාවන්ගේ මොලික කරුණු විෂයෙහි අවධානය යොමු කරමින් මහායානිකයේ වියුප්තිමාත්‍ර, ප්‍රයුප්තිමාත්‍ර, ස්වච්ඡාත්තදාරුණ්‍යමාත්‍ර යන දාරුණික ප්‍රස්ථාත ගොඩනගා ගත්ත. මෙවා උපස්ථිමිහක කරගෙන ඇත්තේ

සත්ත්වයාගේ සංසාර ප්‍රවෘතියේ පරම මූලික්‍යාව කවරේ ද යන්න අරප දැක්වීම පිණිස ය. එම අරපවිග්‍රහයන් හිතයානික බොද්ධ නිරවාණාධිගමය සම්බන්ධයෙන් කර ඇති ඉගැන්වීම් සමගින් කුලනාත්මක ව අධ්‍යයනය කිරීම මෙහි දී සිදු කෙරේ. යෝගාචාර වියුත්වාදී (Idealism) සම්ප්‍රදාය යථාභුරාර්ථය යනු වියුත්තිමානුතාවක් පමණකැයි පෙවා දෙන අතර ප්‍රතිත්‍යාස සමුත්පාදය මූලධර්මය කරගත් මාධ්‍යමික සම්ප්‍රදාය යථාභුත තත්ත්වාධිගමය යනු ගුන්‍යතාවකැයි අරප දැක්වා ඇත. මෙම වියුත්තිමානුතාව සම්බන්ධයෙන් වසුබන්ධ ආචාරයවරයා සම්පාදනය කළ වියුත්තිමානුතා විංගතිකාවෙහි හා ත්‍රිංජතිකාවෙහි දිරිස්ව කරුණු ඉදිරිපත් වන අතර යෝගාචාර භුමිගාස්ත්‍රය, දැඟහුමිශ්වර සූත්‍රය, ආරය ලංකාවතාර සූත්‍රය ආදියෙහි ද වියුත්තිමානුතා සිද්ධාන්තය විග්‍රහ වෙයි. බුදුරජාණන්වහසේ දේශනා කළ සාමොක්බංසික හා පරමත්ථ දේශනා පාදක කර ගනිමින් මහායානියන් ද සත්‍යයේ ද්විධාකාර ප්‍රජේදයක් ඉදිරිපත් කරමින් සංවෘති සත්‍ය හා පරමාර්ථ සත්‍යය ඉදිරිපත් කර ඇත. සද්ධරමප්‍ර්‍රණ්ඩික සූත්‍රය තථ්‍යා, භුතකෝට්ටී, සවියුතා යනාදි පර්යාය පද්ධ රෝසක් ඉදිරිපත් කරන්නේ නිරවාණයෙන් පසුව ලැබිය යුතු වන සම්ඟ සම්බුද්ධත්වය ප්‍රකාශ කරනු පිණිස ය. ප්‍රත්‍යාත්ම ආරයයාන මාර්ගයේ දී ප්‍රමාණ, ආප්තෝපදේශ, විකල්ප ප්‍රතිපදා අවශ්‍ය නො වන බවට මහායානියින් කරුණු ඉදිරිපත් කරන අතර අභියා, සංදේහාදා, කම්පහන්, ත්‍රිංජික්ෂා වැනි විකල්ප සහගත දැජ්ටීන්ගෙන් විවරණ ව තථ්‍යාගතභුමිය ප්‍රවිෂ්ටි වීම ගෙන්‍යතාවක් ඇති බව ස්ථාපිත කිරීම මහායානයේ ප්‍රයුත්ති, වියුත්ති සහ විත්තදාග්‍රාමානුතා වැනි ඉගැන්වීම් උපස්ථිරීකාල කර ගත්ත.

පර්යේෂණ ගැටව්

ප්‍රයුත්තිය, වියුත්තිය, ස්ව්‍යත්තදාග්‍රාමානු, සංවෘතිය (Convention), ව්‍යවහාරය, පරමාර්ථ තත්ත්වාධිගමය (Supreme Sage), නිරවෘතිය වැනි වාර්ග සමුදායක් සම්බන්ධ කරගනිමින් මහායානික ගුරුකුල මගින් හිතයානික විමුක්ති මාර්ගය හා

නිරවාණය අවප්පාණ කරනු දක්නට ලැබේ. එනම් තංශ්ණාක්ෂය සංඛ්‍යාත නිරවාණය, යනු ආරයයානයට එනම් යථාරථ සත්‍යාචාරෝග්‍ය ස්වංශ්‍යානයෙන් ප්‍රවේශවීමක් නෙවන බැවින් එය ඩුදු තාකාලික ප්‍රාප්තියක් ලෙසින් හඳුන්වාදීමට මහායානීයෝ ප්‍රයත්න දුරුහ. මෙම ද්විධාකාර ඉගැන්වීමිනි ඇති යථා ස්වරුපය කවරේදුයි අධ්‍යයනය කිරීම මූලික පරයේෂණ ගැඹුව සි. සම්මුති සත්‍යය නිරවාණය ලෙසින් හඳුන්වා පරමාරථ සත්‍යය සර්වයානාව ලෙසින් හැඳින්වීමෙන් මහායානිකයින් අපේක්ෂා කළේ කවරක් ද? යත්න ගාස්ත්‍රීය පදනමකින් අධ්‍යයනය කිරීම අපගේ පරයේෂණ ගැඹුව වේ.

පරයේෂණ අරමුණු

විරකාලයක් තිස්සේ විවිධ ජාතීන්හි ඉපදෙශීන් මැරෝමින් යළි ඉපදෙශීන් ගමන් ගත් සංසාර ගමනෙහි සමාප්තිය යළි කළ යුතු කිසිවක් නොමැති ආකාරයෙන් පරිපූරණය කළ නිරවාණගාමී ආරය ග්‍රාවක බෝධිය ව්‍යවහාර මාත්‍රයක් හෝ විත්තදාශ්‍යමාත්‍රයක් ලෙසින් බැහැර කිරීම මිත්‍යා (Fallacy) මතයක් ලෙසින් හැගේ. බෝධන් මහසන්වරුන්ගේ ඒකයානික කුළුලතාව හේතුවෙන් විමුක්ති සාධනයේ දී අපරපුණේයයින් ලෙසින් එනම් අන්‍යාකු කෙරෙහි ලැදියාවක් හක්තියක් පැහැදිමක් නොමැතිව තමන්ප ස්යං විශ්වාසයක් ඇතිව ක්‍රියාත්මක වීමේ ගක්‍රනාව මහාර්ජ කොට සැලකිය යුතු ය. එනම් පරමාරථ තත්ත්වයාධිගමය (Absolute Truth) ලෙසින් කම් කෙරෙන බුද්ධත්වය හා අර්හත්ව සංඛ්‍යාත නිරවාණය පිළිබඳ හිනයානික (Small Vehicle) හා මහායානික (Great Vehicle) ඉගැන්වීම් පැහැදිලි කර ගැනීම පරයේෂණ අරමුණු අතර වේ. ප්‍රයුජ්‍යාත්මිය, වියුජ්‍යාත්මිය, ස්වං්‍යානීත්‍යමාත්‍ර යන මහායානික දරුණනවාදය කවරේදුයි විමර්ශනය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ.

පර්යේෂණ ක්‍රමවේදය

හිතයානික හා මහායානික ද්‍රැශනයන්හි අන්තර්ගත ධරුම මූලාශ්‍රය (Text Books) ආසුන්ත කරගනීමින් වියුජ්ති ප්‍රයුජ්ති විත්තදායාමාත්‍ර යනු කවරේදිය පැහැදිලි කර ගනීමින් නිර්වාණාධිගමය පිළිබඳ ව තුළනාත්මක ව (Comparative) කරුණු අධ්‍යයනය කිරීම පර්යේෂණ ක්‍රමවේදය සි (The methodology of research). අවශ්‍ය වූ විපෙක මූලාශ්‍රය දත්ත හා උධ්‍යත ඉදිරිපත් කෙරෙන අතර එසේ නො වන අවස්ථාවක මූලාශ්‍රයන්ගේ අනුවාදාත්මක අදහස හෙතෝදාරණ සඳහා ඉදිරිපත් කෙරේ. අන්තර්ජාලය (Internet) මගින් ලබාගත හැකි කරුණු ද උපනිශ්චිත සි.

පර්යේෂණ ක්ෂේත්‍රය

මහායානික (Great Vehicle) ගුරුකුලයන් මගින් සම්පාදන ධරුම පර්යාය මගින් නිර්වාණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්ලේෂණ සේවාන්, සක්සාගාමී, අනාගාමී, අරහත් මාර්ග යාන පිළිවෙළින් ඉදිරිපත් කෙරෙන හිතයානික (Small Vehicle) විමුක්ති මාර්ගයාන ද්‍රැශනයට විසඳාය බවප කරුණු අනාවරණය කර ගැනීම අපගේ පර්යේෂණ ක්ෂේත්‍රය සි. විශ්ලේෂයෙන් ආරය ලංකාවතාර සූත්‍රය, සද්ධරුමප්‍ර්‍රණ්ඩිරික සූත්‍රය, මූලමාධ්‍යමික කාරිකා, ප්‍රයාපාරමිතා වැනි මහායානික ධරුම සාහිත්‍යයේන් හිතයානික සූත්‍ර දේශනාවන්ගේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මුලික කරුණු අධ්‍යයනය කිරීම පර්යේෂණ ක්ෂේත්‍රයට ඇතුළත් වේ. මෙහි දී සංවාති සත්‍යය අරහායා පවත්නා ප්‍රයුජ්තිය, වියුජ්තිය හා විත්තදායාමාත්‍රතාව කෙරෙහි විශ්ලේෂණ අවධානය යොමු වේ.

උපන්‍යාසය

ඒකයානාවලෝධය පාදක කරගනීමින් තුවිද්‍යා, අහියා, සාද්ධීපාද, සප්තවිඹුද්ධී වැනි හිතයානික ඉගැන්වීම් සේවාන් සක්සාගාමී ආදි මාර්ගඩාල ප්‍රයුජ්තියක් හෝ වියුජ්තියක් හෝ ස්ව-විත්තදායාමාත්‍රතාවක් ලෙසින් බැහැර කර නිර්වාණාධිගමය

නිස්පහ කිරීම යුත්කියුත්ත නො වන බව උපකල්පනය කළ හැක. එහෙත් අපරපණේය දාම්පි විකල්ප විවර්තන උත්තර තරාගතහුමිය උච්ච්ච්චානයෙහි ලා වර්ණනා කිරීමෙහි වරදක් නො පෙනේ.

පර්යේෂණ සාකච්ඡාව

‘අසත් අරථ අවහාසනය’ යන්න පදනම් කරගෙන වසුබන්ධු ආචාර්යවරයා වියුත්තිමාත්‍රතාව විශ්ලේෂණය කළේය. සියල්ල වියුත්තිමාත්‍රතාවක් පමණි යන සිද්ධාන්තය විංගතිකා වියුත්තිමාත්‍රතාව ආරම්භයේ දී ම ඔහු විසින් සඳහන් කර ඇත.

“වියුත්තිමාත්‍රමෙවෙතද සේර්පාවහාසනාත්
යටා තෙම්රිකයා” සත් කෙළවන්දාදී දරුණම්”²

මෙම කාරිකාවේ දැක්වෙන අසත් අරථ අවහාසන යනු තැනි දෙයක් ඇති ලෙසින් හැගෙන වැරදි වැඩහිම යි. තැනි දෙයක් ඇති ලෙසින් වැඩහිම හේතුවෙන් කාම, රුප, අරුප යන තෙවාතුකයේ පවත්නා සියල්ල වියුත්තිමාත්‍රතාවක් පමණක් වන බව මෙයින් ගම්‍ය කරයි. මෙය වඩාත් පැහැදිලි කර දීම පිණ්ස වසුබන්ධු ආචාර්යවරයා උපමාවක් ද මෙම කාරිකාවේ දක්වා ඇත. ඇසේ තිම්රපලයක් ඇත්තෙකුට හිසකේස් සඳරස් වැනි දී පෙනෙන්නේ සත්‍ය වශයෙන් ඇති ලෙසින් නො ව තැනි (අසත්) ලෙසින් ය. තමාගේ ම හිසකේස් සම්ප ව දැකිය හැක්කකි. සඳ ඉතා ම ඇතින් දැකිය හැකි වස්තුවකි. ඇසේ තිම්රපලයක් ඇත්තාහප ලැඟ පිහිටි හෝ දුරක පිහිටි සියල්ල වැඩහෙන්නේ ඇති ලෙසින් නොව තැනි ලෙසින් ය. මෙලෙසින් ම ක්ලේඥ තැමති තිම්රපලය ඇත්තා පූ අයුත බාල පාථිග්‍රනයා තැනි දේ ඇති ලෙසින් ද ඇති දේ තැනි ලෙසින් ද සලකයි. වියුතාතවාදී ඉගැන්වීම්ප අනුව ඇත පවතී තිබේ යැයි සැලකෙන්නා පූ සියල්ල වියුත්තියකි. මෙම සිද්ධාන්ත ආර්ය ලංකාවතාර සූත්‍රයේ දැක්වෙන්නේ වියුත්ති වශයෙන් නො ව ස්වභිත්තදායාමාත්‍රතා යනුවෙන් ය. එම සූත්‍රයේ දෙවන හා තුන්වන

2 යුතාසීහ, හේත්පිපගේදර, 1964, වියුත්තිමාත්‍රතාසිද්ධිවාදය, කොළඹ 11, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 145 පිට.

පරිවිෂේෂවලින් මෙම ස්වභිත්තදායාමාත්‍රතාව වඩාත් අභිරුචියකින් විග්‍රහ කර ඇත. සත්ත්ව, ලෝක, විශ්ව, හව, සංසාර, තෙතුධාතුක වැනි ව්‍යවහාරිත කියුවෙන්නේ සත්‍ය වශයෙන් ම එසේ පවත්නා දෙයක් නො ව එය තමා විසින් තමාගේ සිත දැක්මක් පමණි. එය ස්වභිත්තදායාමාත්‍ර නම් වේ. මෙයින් නිරදේශ කෙරෙන්නේ ආලය වියානය සි. ආලය වියානයේ ස්වරූපය සාගරය හා රළ පෙළ නිදරණය කරමින් ලංකාවතාර සූත්‍රයේ විස්තර වේ.

“තරඩිගාහුදුධේරයද්වත්පවන ප්‍රත්‍යායෙරිතා:

නෘත්‍යමානා: ප්‍රවර්තනන්තේ වුෂ්විෂේෂ්ච්ච්ච න විද්‍යතේ

ආලයෝසස්තලා නිත්‍යං විෂයවපනෙරිතා:

විවිතස්තරඩිගාහුදානෙරනෘත්‍යමාන: ප්‍රවර්තතේ”³

මෙයින් සරල අදහස වන්නේ සූළුග හේතුකොට ගෙන එයින් මෙහෙය වන ලද තරංග යම් පරිදීදෙන් සාගරයෙහි රග දැක්වෙමින් තතරවීමක් නොමැති ව පවතී ද එසේ ම ආලය නැමති සැඩිපහර ද ඉන්දිය විෂය නැමති පවතින් මෙහෙය වන ලද්දේ ඡ්‍යෙඩින්දිය වියානය නැමති විවිතවත් තරංග හේතුවෙන් නිරත්තරයෙන් ම රග දැක්වෙමින් පවතී යන්න සි. එනම් ඡ්‍යෙඩින්දිය වියාන නැමති තරංග තිසා ආලය වියානය ද ගලා බසින්නා වූ සැඩිපහරක් මෙන් පවත්නා බව මෙයින් ප්‍රකාශිත සි. පෙළ බුදුදහමේ ද අව්‍යුත්ස්වාන් ව අඛණ්ඩ ව ගලා යන නාම- රුප සංතතියක් ගැන විස්තර වන අතර උප්පාද - වය යනාදි පරිදීදෙන් සංඛ්‍යා ධර්මයන්ගේ ලක්ෂණ විස්තර වේ.

“තීනිමානි හික්බලේ සංඛ්‍යාස්ස සංඛ්‍යා ලක්ඛණානි කතමානි තීනි උප්පාදා පක්ෂායති වයෝ පක්ෂායති යිතස්ස අක්ෂාල්ත්තං පක්ෂායති”⁴

එ අනුව යොගාවාර වියානවාදීන්ගේ ඉගැන්වීම හඳුගත ය. අර්ථ සම්පූර්ණ ය. පක්ෂාවේන්දියන්ගෙන් ලබාගන්නා වූ විෂය

3 ලංකාවතාර සූත්‍රය 2 පරි. 99-100 ඇලෝක, මිලිලා සංස්, 1960, ද්‍රේහංග, (B.S.T. No.6) 21 පිට.

4 අං. නි. තික නිපාත, 1961, සිරිදෙවමින්න සංස්. 92 පිට.

අරමුණුවලප අනුව ඒවා හයවැනි මතේදිය විසින් හඳුනා ගනී. හත්වැනි මතකය මගින් ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනාගනී. අපවැනි ආලය වියුනය මගින් ඒවා ස්මාති ඩිජ කරම ඩිජ ක්ලේං ඩිජ ලෙසින් තැන්පත් කර ගනී. මතකය කාලාන්තරයක් ගියේ නමුදු එලෙසන් ම රඳාපතින්නේ මේ හේතුව නිසා ය. අවස්ථාව ලද විවෙක දී තමන් විසින් කරන ලද කරමයන්ප විපාක ගක්තිය ලැබෙන්නේ ද මෙම ආලය වියුනය නිසා ය. මේ අනුව වියුනවාදීන්ගේ පිළිගැනීම හවයෙහි පැවැත්ම අභ්‍ය විධ වියුන පරිණාමයකින් සිදු වන බව යි. වියුනය ආත්ම රාගය මූලික කොට ඇති කෙලෙස් ඩිජයන්ගේ පරිණාමය එලය ලෙසින් පහළ වේ. එබැවින් බුදුරජාණන්වහන්සේ වියුනුකාණය අරහා දේශනා කළ ධර්මය ආශ්‍යයෙන් අවිච්ඡන්න මුත් අඛණ්ඩ මුත් වියුන්තියක පැවැත්ම, සිද්ධාන්තයක ස්වරුපයෙන් වියුනවාදී සම්ප්‍රදායයෙහි පිළිගැනෙන බව මෙයින් පැහැදිලි වේ.

නිරවාණයප පැමිණ සිටින රහතන්වහසේලාප බෝධි විත්තයක් නොමැති බැවින් සර්ව ධර්මාවබෝධය පිණිස එනම් සම්ස්ග්‍රහණයෙහියප ප්‍රාජ්‍යත්වීම පිණිස නැවත හාග්‍රවතුන්වහන්සේ ධර්ම දේශනා කරන බව සද්ධරමප්‍රණ්ඩික සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

“අථ බඳු තථාගතස්තස්මේ ධර්මං දෙශයති. යෙන සර්වධර්මා: න ප්‍රජ්‍යා: කුතා: තස්‍ය නිරවාණං ඉති. තං හගවාන් බොධේ සමාදයති. ස උත්පන්නබොධිවත්තො න සංසාරස්ථීතො න නිරවාණප්‍රජ්‍යාතො හවති.”⁵

ග්‍රාවක යානයෙන් නොව බෝධිසත්ත්වයකු ලෙස බෝධි විත්තය උපදාවා සියලු ධර්ම සම්ප්‍රදාන කර සම්ප්‍රදානයෙන් ම සසරින් එතෙර වීම මෙයින් නිරදේං කෙරේ. බරණැස ඉස්පතනාරාමයේ දී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා නිරවාණගාමී විමුක්ති මාර්ගය පෙන්වා දී ඇති අතර ද්වීතීය ධර්මවතුය වූ සද්ධරමප්‍රණ්ඩිකය

⁵ සද්ධරමප්‍රණ්ඩික සූත්‍රය, 5 පරිවර්ත, 1953, සංස්. තලිනාක්ෂදත්, කල්කතා, B.S.T. No. 6, ආචියාතික් සෞසයිටි, 93 පිට.

දෙවනුව බුද්ධත්වය අරමුණු කර ගෙන දේශනා කර ඇතැයි එහි දක්වේ.

“හගවතා වාරාණසියම්පිළතනේ මඟදායේ ධර්මච්‍රං ප්‍රවර්තිතං. ඉදී ප්‍රහර හගවතා යැදී අනුත්තරං ද්විතීයං ධර්මච්‍රං ප්‍රවර්තිතං”.⁶

යන ප්‍රකාශයෙන් එය තහවුරු වේ. පාරමාර්ථ තත්ත්වාවබෝධය නොමැති විප ඇත්තේ විත්තමානුතාවක් පමණි. එනම් සත්‍ය වශයෙන් නොපවත්තා දෙයක් ඇති ලෙසින් වැළඟීම පමණි.

“න හාවං නාපි එහාවං හාවාහාවලිවර්ජතම්
තථතා විත්තවිනිරමුක්තං විත්තමානුං වදාම්‍යහං
තථතා ගුන්‍යතාකොටිනිර්වාණං ධර්මධානුකම්
කායං මනොමයං විත්තමානුං වදාම්‍යහං”⁷

මෙම ලංකාවතාර සූත්‍ර පාදයෙන් පැහැදිලි වන්නේ නිර්වාණය වුව ද විත්තමානුයක් වන බව සි. තථතාව හෙවත් පරමාර්ථ තත්ත්වාධිගමය විත්තමානු වුවක් නො වේ. හවතාම් සත්ත්වයාගේ පරම නිෂ්පාව නිර්වාණය ලෙසින් මෙයින් ප්‍රකාශ වුව ද එය කේත්දැන වන්නේ අරහත්වයට නො ව සර්වයුතාවට සි. සියල්ල වියුජ්නිමානුයක් පමණි යන ඉගැන්වීමෙන් ස්ථිරවාද සර්වාස්තිවාද සෞනුන්තික හා හින්දියික සියලු සම්ප්‍රදායයන්ගේ ඉගැන්වීම් නිෂ්පාහ කොප දැක්වීමෙන් වියුනවාදීහු ප්‍රයත්න දුරුහ. වියුනවාදීන් වියුජ්නිමානුතා සිද්ධාන්තය ගොඩනගා ඇත්තේ නිර්වාණය අරහයා බුද්ධභාෂිතයේ දැක්වෙන ප්‍රයුජ්නිමානු යන සංකල්පය පදනම් කර ගෙන ය. පුද්ගල සත්තතියක් හෝ නිර්මාණවාදී රැශ්වරයෙකු හෝ බුහ්ම වැනි ප්‍රධානියෙකු හෝ ස්කන්ධ ප්‍රත්‍ය පරමාණු ආදි කිසිවක් යථාග්‍රහ වශයෙන් තැනැයි යන අදහස ද මොවුහු ඉදිරිපත් කළහ.

6 සද්ධර්මප්‍රණ්ඩික සූත්‍රය, 3 පරිවර්ත, 1953, සංස්. තලිනාක්ෂේත්, කල්කතා, *B.S.T. No. 6, Asiatic Society*, 50 පිට.

7 ලංකාවතාර සූත්‍රය 3, පර. 30-31 ශ්ලේෂ්ක, 1960, මිටිලා සංස්. ද්රහංග, (*B.S.T. No.3*) 63 පිට.

“පුද්ගල: සන්තති: ස්කන්ධා: ප්‍රත්‍යාභනාවස්තරා
ප්‍රධානමිශ්වර: කරුතා විත්තමාත්‍රෙ විකලපාතේ”⁸

තමා විසින් ම තමාගේ සිත නො දැකිමෙන් උපද්‍රවා ගන්නා වූ විකල්පය විත්තදායා මාත්‍රතාව යි. මාධ්‍යමික සම්ප්‍රදායය ද සේවකිය ගුනාත්තා සිද්ධාන්තය ප්‍රතිෂ්ටාපනය කිරීම සඳහා ප්‍රයුජ්‍යා සංකල්පය පාදක කර ගෙන ඇත.

“සා ප්‍රයුජ්‍යාතිරුපාදාය ප්‍රතිපත්තසෙව මධ්‍යමා:”⁹

යන කාරිකා පායයෙන් එය වඩාත් පැහැදිලි වේ. බුදුරජාණන්වහන්සේ ඇතැම් අවස්ථාවල දී විද්‍යාමානත්වය ප්‍රයුජ්‍යාතිමාත්‍ර යැයි දේශනා කළහ. ප්‍රයුජ්‍යාතිය යනු පැනවීමකි. පුද්ගල හා සමාජ සංස්ථාවන්හි ද විවිධාකාර පැනවීම් දැකිය හැක. ඇතැම් ප්‍රයුජ්‍යාතින්ප කාලීක වශයෙන් වටිනාකමක් ඇති අතර ඇතැම් ප්‍රයුජ්‍යාතින් කාලීන වටිනාකමකින් තොර වී ව්‍යවහාරයෙන් ගිලිහි යනු දැකිය හැකි ය. යම් අංග සම්බුද්ධායක එකතුවකින් රෝග යන ව්‍යවහාරය (Convens) ලැබෙන බවත් යථාර්ථවශයෙන් ඇත්තේ ස්කන්ධ පක්ෂවයක් පමණක් බවත් සත්ත්ව හෝ පුද්ගල යනු ප්‍රයුජ්‍යාති මාත්‍රයක් පමණක් බවත් හික්බුණී සංයුත්තයේ ඇතුළත් ව්‍යෝගී සඳහන් වේ.

“යථා හි අධිගසම්භාරා හොති සද්ධො රථෝ ඉති
එවං බන්ධෙසු සත්තෙසු හොති සත්තෙති සම්මුති”¹⁰

බොහෝ විප ප්‍රයුජ්‍යාතිය ව්‍යවහාරය (Convens) හා සම්මුතිය, විද්‍යාමානත්වය (Existence) පදනම් කරගෙන උපදින්නකි. ලොකයේ පවත්තා ඒව අත්ව විශ්ව පදාර්ථ හඳුනාගැනීම පිණිස කිසියම් ප්‍රයුජ්‍යාතින් ගොඩනගා ගෙන තිබේ. එමෙන් ම සමාජ සංස්ථාවන්හි අනුගමනය කෙරෙන හික්ෂණ හෝ ප්‍රතිපදා වත්පිළිවෙත් ආදිය ප්‍රයුජ්‍යාති වශයෙන් සැලකේ. සමාජ සංස්ථාවන්හි නිරුපදිත යහපත්

8 එම. 137 ග්ලෝක, (B.S.T. No.3) 116 පිට.

9 Kalupahana, Davit J. 1991, Delhi, Mulamadhyamikakarika of Nagarjuna, Motilal Banarsi Dass Publishers Private limited, p 339.

10 සං. නි. 1, හික්බුණී සංයුත්ත, ව්‍යෝගී සැලක්, 1991, P.T.S. 135 පිට.

පැවැත්ම ප්‍රයුජ්ති මගින් සිදු වන අයුරු බුද්ධමෙහි අන්තර්ගත විතය ප්‍රයුජ්තින්ගෙන් ප්‍රකාප වේ.

බුද්ධමෙහි විද්‍යමාන වන ප්‍රයුජ්ති තැමති සංකල්පය ද්විධාකාර අරථ නිරුපණයක් ගනී. පරමාරථ තත්ත්වය (Absolute Truth) විවෘතව නො පෙනෙන අවස්ථාවන්හි ඒවා ප්‍රයුජ්ති අනුසාරයෙන් ඉදිරිපත් කෙරේ. පරමාරථ වශයෙන් උපාදාන සේකන්ද පක්ෂවකය පවත්නා අතර එය සියලු දෙනාප විවෘත වදුකිය නො හැකි තත්හි සත්ත්ව, පුද්ගල වැනි ප්‍රයුජ්ති මගින් පෙන්වා දිය හැකි ය. මෙයින් පැහැදිලි වන්නේ ප්‍රයුජ්තිය යනු ඩුදෙක් තාවකාලික වටිනාකමකින් යුත්ත වූවක් බවයි. බොහෝ ප්‍රයුජ්තින් බිජ වන්නේ ඊට ව්‍යවහාරයෙහි සම්මුතියක් ලැබේ නම් පමණි. සම්මුතියක් (Conventions) නොමැති කළේහි ඇතැම් ප්‍රයුජ්තින් ව්‍යවහාරයෙන් ඉවත්ව යයි. ව්‍යවහාරයෙන් සම්මුතියන් සම්මුතියෙන් ප්‍රයුජ්තියන් ප්‍රයුජ්තියෙන් පරමාරථයන් යන අනුශ්‍රව ප්‍රත්‍යක්ෂකරණයක් බුද්ධමෙහි ගම්‍ය කෙරෙන බව වපනා ගත යුතු වේ. "ව්‍යවහාරමනාශ්‍රිතය පරමාර්ථෝ න දෙශ්‍යතේ"¹¹

යනුවෙන් නාගාර්ජුනපාදයේ ප්‍රකාශ කළහ. මහායානිකයේ වියුජ්තිය ප්‍රයුජ්තිය විත්තදායාමානු යන සංකල්ප මගින් සංවෘති සත්‍යය ඉදිරිපත් කළහ. සාමොක්බංසික දේශනා මගින් සංවෘති සත්‍යය පෙන්වමින් සද්ධිරමපුණ්ඩිරික වැනි ධර්ම පර්යාය තු පාරමාර්ථික දේශනාවලින් ග්‍රාවකයාගේ සිත නිරවෘතිය කරා යොමු කෙරෙන බව මහායානික පිළිගැනීම යි.

‘‘සෑවත් හගවා තස්මානි： ප්‍රතික්ෂිත。 සාංච්‍ය සාමුක්කර්ශකීං ධර්මදෙශනාං කථයමානො යදිදමුන්තරාං සම්සක්සම්බාධිමාරහා තෙශ්වෙව වය。 හගවන් ධර්මෙෂ් නිරයාත් සාංච්‍ය තත් ප්‍රනර හගවන් තස්මානිරනුපස්ථිතෙෂ් සංඛ්‍යාපනං හගවතො අජානමානෙන් ත්වරමානෙන්’’

11 Kalupahana, Davit. J. 1991, Delhi, Mulamadhyamikakarika of Nagarjuna, Motilal Banarsi Dass Publishers Private limited, p 333.

ප්‍රථමභාෂිතෙකට තථාගතස්‍ය ධර්මදේශනා ගැන්වාද්‍යාහිතා
ධාරිතා භාවිතා මනසිකභාෂා”¹²

යනාදි වශයෙන් සද්ධර්මපුණ්ඩිරික සූත්‍රයේ විස්තර කරන්නේ සාමොක්බංසික වූ ප්‍රථම ධර්මදේශනාව පරමාර්ථ දේශනාවක් නොවන බවත් එසින් නිවනප පත්විය හැකි බවත් පරමාර්ථ දේශනාවෙන් සර්වධර්මාවබෝධය ලැබෙන බවත් ය. “පරමාර්ථං අනාගම්‍ය තිරිවාණ්‍ය නාධිගම්‍යතේ”¹³ යනාදි මූලමාධ්‍යමික කාරිකා පාදියෙන් එය වඩාත් තහවුරු කර ඇත. ව්‍යවහාර සත්‍යය පරමාර්ථ තත්ත්වාධිගමය පිණිස අත්‍යවශ්‍ය වේ. ලංකාවතාර සූත්‍රයෙන් අෂ්‍ර්යාපාහසුෂිකා ප්‍රයාපාරමිතා සූත්‍රයෙන් දැක්වෙන්නේ බුදුවරයකු ලොව පහළ වීම යනු ධර්මතාය වශයෙන් පරමාර්ථ ධර්මය තැවත ප්‍රකාශයට පත්වීමයි.

“කි. ප්‍රහර ආයුෂ්‍මත් සූහුතේ අස්ථි තව්චිත්තං යච්චිත්තං අව්‍යත්‍යං කා ප්‍රහර එහා ආයුෂ්‍මමාන් සූහුතේ අව්‍යත්තතො. සූහුතිරාහ. අවිකාරා ආයුෂ්‍මමාන් සාර්පුත්‍ර අව්‍යත්තතා. ”¹⁴

මෙම ප්‍රයාපාරමිතා සූත්‍ර පාදියට අනුව වෙනස් වන්නා වූ විද්‍යාමාන ලෝකය, විත්තය වන අතර සර්වයාතාව අව්‍යත්තක නම් වේ. මෙහි අවිකාර යනු හේතුව්ල ධර්මතාවෙන් තිදිහස් වූ පරමාර්ථ තත්ත්වය යි. විකල්ප යනු එකක් වෙනුවප තව එකක් ආදේශ කර ගත හැකි බව යි. හේතුව්ල මගින් ජනිත වන සියල්ල විකල්පයන් පමණි. සිත විසින් ග්‍රහණය කරන විද්‍යාමාන ලෝකය විකල්ප තත්ත්වයකි. පක්ෂ්‍යෙන්ද්‍රයන්ප ගොදුරුව පවත්තා තෙකාලික අස්ථිත්වය එනම් විද්‍යාමානතත්වය විකාර, විකල්ප යන ව්‍යවහාර ගම්‍ය කරවන්නේ එය ප්‍රයාප්ති සම්දායක් වන බැවිණි. ප්‍රයාප්ති

12 සද්ධර්මපුණ්ඩිරික සූත්‍රය 3 පරි. 1953, සංස්. නලිනාක්මද්‍ය, කල්කටා, B.S.T. No. 06, ආසියානික් සොසයිට්, 44 පිට.

13 Kalupahana., Davit. J. 1991, Delhi, Mulamadhyamikakarika of Nagarjuna, Motilal BanarsiDass Publishers Private limited, p 333.

14 අෂ්‍ර්යාපාහසුෂිකා ප්‍රයාපාරමිතා 1 පරි, 1960, සංස්. වෛද්‍ය එල්. පි. B.T.S. No 04, p 6.

මගින් ප්‍රකථ වන්නේ සංවෘතිය හෙවත් ව්‍යවහාරය සි. පරමාරුව
ත්ත්වය අවාච්‍ය අගම්‍ය තුවති.

”යදා හගවා අක්කුණුයි බ්‍රාහ්මණයා පොක්බරසාතිං. කලල
විත්තං මුදුවිත්තං විවරණ විත්තං උද්ග්ග විත්තං. අප යා
බුද්ධයානං සාමූක්කංසිකා ධම්මදේශනා තං පකාසෙති.
දුක්බං සමුද්‍යං නිරෝධං මග්ගං ...”¹⁵

පොක්බරසාති බ්‍රාහ්මණයා ආමත්තුණය කරන
බුදුරජාණන්වහන්සේ නිරවාණගාමී ප්‍රතිපදාව සාමොක්බංසික
ක්‍රමයෙන් විස්තර කරන ආකාරය උක්ත සූත්‍ර පායියෙන් පැහැදිලි
වේ. නිරවාණාධිගමයට පත් වූ ආරය ග්‍රාවකයා සර්වයුතාවයෙන්
සසරින් එතර වීමක් රේරවාදයෙහි ඉගැන්වෙන්නේ නැත. සත්ත්ව
ලෝකය, හවය, සංසාරය, තෙත්‍යාතුකය යනාදී වශයෙන් ව්‍යවහාර
කරන අස්ථිත්වය තමා විසින් තමාගේ සිත දුකීමක් පමණි. ස්ව
විත්තදාශ්‍යමාත්‍ර යනු එය සි. මෙම විත්තමාත්‍රය මායාවක් මෙන්
පවති. සියල්ල සිතුවිලි මාත්‍ර ය යනු මහායානික ඉගැන්වීම සි,

”විත්තමාත්‍රමිද්‍ය සර්වං මායාවදුවතිෂ්‍යතේ”¹⁶ යන මහායාන
විංගක පායියෙන් ප්‍රකාශ වන්නේ එය සි. මේ අනුව ප්‍රයුජ්ජීතිය
හා විත්තදාශ්‍යමාත්‍රතා යනු සංකල්ප වශයෙන් සලකා බැඳු විව
ඩික ම අර්ථයක ගමන් ගන්නා ස්වරුපයක් පෙනේ. වියුනවාදී
විත්තනයට අනුව සේවාන් සක්සදාගාමී අනාගාමී අර්හත් වැනි
තත්ත්ව විත්තදාශ්‍යමාත්‍ර ය. විත්ත විහුමයක් පමණි.

”පොතාපත්ති එලං ලෙව සක්සදාගමිනය්තරා
අනාගාමී එලං ලෙව අර්හත්වං විත්තවිහුම.”¹⁷

යන ප්‍රකාශයෙන් සනාථ වන්නේ එය සි. එහෙත් පෙළ
බුදුහම පෙන්වා දී ඇති නිරවාණය විත්ත විහුමයක් තො වේ.

15 දි. නි., අම්බටිය සූත්‍රය, 1961, (බු.ක. නි. 7) 220 පිට.

16 විදුගේබර හටිට, 1960, මහායාන විංගක, කල්කතා, ආසියානික සම්ඛියේ
මුද්‍රණය, 18 කාරිකා.

17 ලංකාවතාර සූත්‍රය 3 පරි. 128 ශ්ලේෂක, මිටිලා සංස්, 1960, ද්රහාග,
(B.S.T. No.3) 28 පිට.

විත්තදායාමාත්‍රතාවක් ද නො වේ. විත්ත පාරිඛද්ධිය ප්‍රයාව පාදක කර ගත්තකි. එම විමුක්තිය තුළ ක්ලේශ පරිදාහයක් තැත. සකලවිධ ක්ලේශ ග්‍රන්ථී ප්‍රහිත කළා වූ ආරය ග්‍රාවකයාට විත්ත විප්‍රම ඇති නො වේ. ධම්මපදයේ එම අදහස අරහත්ත වග්ගයේ මෙසේ දුක් වේ.

**“ගතද්ධිනො විසෝකස්ස විප්පමුත්තස්ස සබැඩි
සබැඩ ගන්පපහිනස්ස පරිපාහො න විෂ්පති”¹⁸**

එහෙත් විදානවාදී මතය මීප හාත්පසින් ම වෙනස් වුවකි. එනම් නිරවාණ ප්‍රාජ්‍යාගේ යෙයාවරණ ක්ලේශ පවත්නා බව ඔවුගේ ඉගැන්වීම සි. නිරවාතියට පත් වීම අවිත්තක තත්ත්වයෙන් ඔවුහු ද්‍රිති. මහාමති වරෙක බුදුරුදුන් අමතා ප්‍රකාශ කරන්නේ

**“උදෙති හාසකරා යද්වත් සමහිනොත්තමේ ජිනේ
තරා ත්වං ලොකපුදෙෂත තත්වං දේශෙහි බලිණාන්”¹⁹
යනුවෙනි.**

සුරයයා යමිසේ හිත, මධ්‍යම, උත්ත්ම යැයි හේදයකින් තොර ව සකල ජනතාවට ආලෝක ලබා දේ ද ජිනේත්ද්‍රායාණනි එපරිදිදෙන් ඔබ ද අනුවණයින්ප විත්තදායාමාත්‍ර තත්ත්වය දේශනා කරන්න යනුවෙනි. එවිට

**“උදුධෙරයරා තරඩිගා හි ද්‍ර්පණෙ සුපිනො යරා
දාශ්‍යන්ති යුගපත් කාලේ තරා විත්තං ස්ව ගොවරේ”²⁰**

යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළහ. සාගරයත් එහි තරඩිගත් එක විප ම පෙනේ. කැඩිපතනත් ජායාවත් එකවර්ප පෙනේ.

18 ලංකාවතාර සුත්‍රය 3 පරි. 128 ග්ලෝක, මිලිලා, 1960, සංස්. ද්‍ර්හංගා, (B.S.T. No.3) 28 පිට.

19 අමර හේතාමදුදුම 1994, සංස්. කොළඹ 08, ධම්මපද පාලි, අරහත්ත වග්ග, රජයේ මුදුණ දෙපාර්තමේන්තුව 57 පිට.

20 ලංකාවතාර සුත්‍රය 2 පරි. 113 ග්ලෝක, මිලිලා, 1960, සංස්. ද්‍ර්හංගා, (B.S.T. No.3) 22 පිට.

නින්දත් සිහිනයත් එකවර සිදුවන්නකි. මෙසේ ම සිත සිතෙහි ගෝලර වූ වස්තු ද එකවර පවතී. මේ අනුව විත්තදාග්‍යමාත්‍රතාව ඉතා විවිත ගුඩ අවිද්‍යා ජනිත වූවක් ලෙස හඳුන්වා දිය හැකි ය. එම්බා මහාමතිය අනුවන පුද්ගලයෝ අතිත, වර්තමාන, අනාගත තරාගතවරුන්ගේ ස්වභිත්තදාග්‍යමාත්‍රතා ධර්මය නො දත්තාහු එකී ධර්මයට ගොදුරු නො වන්නාහු බාහිර වූ විත්තමාත්‍රතාවන්ප පිවිස ගනිති. ඔවුහු සංසාර ගමන් මාරුගයෙහි සක්මන් කරනීය වැඩිදුරලත් විස්තර කරති.

“අපිස්තෙ මහාමතෙ අතිතානාගතප්‍රත්‍යුත්පන්නානා
තරාගතානා. ස්වභිත්තදාග්‍ය ගොවරානහි ඇශා
බාහ්‍යවිත්තදාග්‍යගොවරා අහිවිනිෂ්පා: තෙ සංසාරගතිවකේ
ප්‍රනර්මහාමතෙ වංතුමන්තේ”²¹

මෙහි දැක්වෙන අර්ථයට අනුව තුන්කාලයට අයත් බුදුවරුන් ස්වභිත්තදාග්‍යමාත්‍රතාව එක ම ධර්මතාවක් ලෙසින් සලකම්න් හැම කළේහි ම ප්‍රකාශ කරන බව පැහැදිලි ය. මෙම වියුනවාදී අදහස ම සද්ධර්මප්‍රණ්ඩිරිකයෙහි ද දක්නට ලැබේ. සසර පැවැත්ම හා සත්ත්වයාගේ හවයෙහි සැරිසැරීම ස්වභිත්තමාත්‍රතාවක් බව වියුනවාදීහු පෙන්වා දුන්හ.

වියුනවාදී මහායානිකීය න්ගේ විමුක්ති මාරුගය ඒනයානාවයේදය පදනම් කර ගත්තකි. එහි ලා ප්‍රත්‍යාත්ම ආරයාන ගති ලක්ෂණ ඉදිරිපත් කර ඇත. බෝසත්වරු අපරප්‍රණේය දික්ෂාකාමියෝ වෙති. විමෝශ්ඨයේ දී අත්‍යාච්‍යකු කෙරෙහි ඇති ලැදියාවන් විශ්වාසයන් අවශ්‍ය නො වන අතර තමන්ප තමන් කෙරෙහි විශ්වාසයෙන් කපයුතු කිරීමේ කුළුතාව අපරප්‍රණේය යන්නෙන් ගම්‍ය වේ. ආරය ලංකාවතාර සූත්‍රයේ මේ සම්බන්ධයෙන් දිර්ස විසතරයක් දක්නට ලැබේ. මහාමති විසින් හාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ ප්‍රත්‍යාත්ම ඒකයාන ආරය ගතිලක්ෂණ කවරේ ද? යනුවෙන් ය.

21 ලංකාවතාර සූත්‍රය 2 පරි. මිරිලා, 1960, සංස්. දර්ජනය, (B.S.T. No.3) 22 පිට.

“දෙශයතු මේ හගවාන් ප්‍රත්‍යාත්ම ආර්යගතිලක්ෂණං එකයානා. යෙන හගවන් ප්‍රත්‍යාත්ම එකයානගතිලක්ෂණෙන අහං ව අනෙක ව බොධිසත්ත්වා මහාසත්ත්වා: ප්‍රත්‍යාත්ම එකයානකුලා අපරපුණෙයා හවිෂ්‍යන්ති බුද්ධවචනෙෂු”

මෙහි දී බොසත් මහසත්වරුන්ගේ අවබෝධය පිණිස භාගාවතුන්හන්සේ විකල්ප දායේටින්ගෙන් විමුක්ත ව අපරපුණෙය කුගලතාවන්ගෙන් සමලකාත ව ස්වකිය ප්‍රත්‍යාත්මය යුතාය සහිත ව ක්‍රියාත්මක විය යුතු ආකාරය විස්තර කළහ.

“ප්‍රමාණ ආජ්‍යෙනාපදේශ විකල්ප අභාවාන්මහාමත් බොධිසත්ත්වා එකාකිරහොගත: ස්වප්‍රත්‍යාත්මබුද්ධයා විවාරයත්. අපරපුණෙයා දෑෂ්ට්‍රිවිකල්ප විවර්ශන උත්තරත්‍යාගතහුම් ප්‍රවෙශනකයා ව්‍යායමතේ. එතන්මහාමත් ස්වප්‍රත්‍යාත්ම ආර්යයානගතිලක්ෂණම් ”

මෙයින් ප්‍රමාණ, අහිඹා, කම්පහන්, ත්‍රිඥික්ෂා වැනි විකල්ප හෝ පරෝපදේශ හෝ ආජ්‍යෙනාපදේශ අවශ්‍ය නො වන බවත් තථාගත භුමියට සම්පූජ්‍යත්වීමේ කුගලතාපුරණ අහිජාය ඇතිව ව්‍යායාමයක යෙදීම, ස්වප්‍රත්‍යාත්ම ගතිලක්ෂණය වන බවත් පැහැදිලි කර ඇත. අනා තිරප්‍රක වූ ග්‍රාවක, ප්‍රත්‍යාත්මවූවෝ ස්වකිය ප්‍රත්‍යාත්මයානයෙන් විනිරමුක්තයෝ වෙති. බෝධිසත්වයෝ වනාහී ඒකිය ව, රහස්‍යගත ව, ඩුදේකලා ව, බාහිර සමාජයෙන් විමුක්ත ව සිටින්නෙක් වෙති. ඔවුන් විකල්ප ශික්ෂාක්‍රම අවශ්‍ය නො වන බව සඳහන් කිරීමෙන් මහායානිකයන් විසින් හිතයානික ශිල, සමාධි, ප්‍රයා යනාදි ශික්ෂාක්‍රම වියුජ්‍යතියක් සහ ප්‍රයුජ්‍යතියක් ලෙසින් සලකා බැහැර කර ඇති බව අනාවරණය වේ. ස්වයං පරිනිරවාණ හැකියාවක් ග්‍රාවකයින්ප හා පසේබුදුවරුන්ප නොමැති බැවින් ඔවුන් විනය, විවේක, යෝග, උපදේශ මාර්ගයෙන් සත්‍යාවබෝධය ලබා සසරින් මිදිය හැකි ය. ස්වයංහුජානයක් ඔවුන් විනය නොමැති. මෙයින් පැහැදිලි වන්නේ බෝධිසත්වරුන් අපරපුණෙය බවත් ග්‍රාවක හා ප්‍රත්‍යාත්ම බෝධිසත්වරුන් පරපුණෙය වන බවත් ය.

සමාලෝචනය

මහායානික සම්ප්‍රදායයන් මගින් වියුජ්ජීතිය, ප්‍රයුජ්ජීතිය, විත්තදායාමාත්‍රතාව පදනම් කරගෙන තිරවාණගාමී ප්‍රතිපදාව බැහැර කරමින් ඒකයානාවටේදිය හෙවත් සර්වයුතාව සංසාර ප්‍රවාහන්තියේ පරම තිෂ්ඨ්යාව ලෙසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් හිතයානික ග්‍රාවක බෝධිය හා ප්‍රත්‍යාගක බුද්ධ බෝධිය ප්‍රතික්ෂේප කිරීම පිළිගත හැකිකක් නො වේ. සියල්ල වියුජ්ජීතිමාත්‍රයක් බවත් සියල්ල ගුනා බවත් හේතුසාධක ඉදිරිපත් කරන මහායානියේ අරහත්භාවයෙන් ඔබිබප හිය විමුක්ති ද්රැශනයක් ඉදිරිපත් කරන්නේ ද්විතිය ධර්ම වතුයක් පූජාදක්වමින් ය. එහෙත් රහතන් වහන්සේ කෙනෙක් යළි සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රාර්ථනා කරන්නේ තැත. සංවෘතිය හා පරමාර්ථ වගයෙන් සත්‍යයේ උහය ස්වරුපයක් පැවතිය ද සම්මුතිය ඇසුරු කරන්නේ පරමාර්ථය පැහැදිලි කිරීම පිණිස ය.

ආක්‍රිත ග්‍රන්ථ නාමාවලිය

අංගුත්තර නිකාය 1, 2007, බුද්ධජයන්ති ත්‍රිපිළක ග්‍රන්ථ මාලා, නැදිමාල.

ඇෂානසිහ, හේත්පිළගෙදර, 1964, වියුජ්ජීතිමාත්‍රතාසිද්ධීවාදය, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.

දිස නිකාය 1, 2007, බුද්ධජයන්ති ත්‍රිපිළක ග්‍රන්ථ මාලා, නැදිමාල.

ලංකාවතාර සුත්‍රය 2, 1960, මිලිලා සංස්. දර්ජන.

සද්ධර්මප්‍රණ්ඩික සුත්‍රය 3, 1953, නලිනාක්ෂදත් සංස්. ආචියානික් සෞයිජිරි, කල්කතා.

සංයුත්තනිකාය 1, 2007, බුද්ධජයන්ති ත්‍රිපිළක ග්‍රන්ථ මාලා, නැදිමාල.

Kalupahana, D.J., 1991, Mulamadhyamakarika of Nagarjuna, Motilal Banarsidass Publishers Private Limited.